

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය, 2012 අගෝස්තු  
கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2012 ஓகஸ்ட்  
General Certificate of Education (Adv. Level) Examination, August 2012

නව නිර්දේශය  
புதிய பாடத்திட்டம்  
New Syllabus

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය தகவல், தொடர்பாடல் தொழினுட்பவியல் Information & Communication Technology	I I I	20	S	I	පැය දෙකයි இரண்டு மணித்தியாலம் Two hours
--	-------------	----	---	---	---

උපදෙස්:

- \* සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න.
- \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
- \* උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස් සැලකිල්ලෙන් කියවා පිළිපදින්න.
- \* අංක 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් නිවැරදි හෝ ඉතාමත් ගැලපෙන හෝ පිළිතුර තෝරාගෙන, එය උත්තර පත්‍රයේ පසුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

- ප්‍රථම පරිගණක ක්‍රමලේඛකයා (computer programmer) ලෙස සැලකෙන්නේ කවුරුන් ද?
  - (1) ජෝන් වොන් නියුමාන් (John Von Neumann)
  - (2) බ්ලේස් පැස්කල් (Blaise Pascal)
  - (3) චාල්ස් බැබේජ් (Charles Babbage)
  - (4) ඒඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta Lovelace)
  - (5) ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper Eckert)
- තුන්වන පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලද්දේ පහත දැක්වෙන කුමන තාක්ෂණය ද?
  - (1) අනුකලිත පරිපථ (ICs)
  - (2) විශාල පරිමාණයේ අනුකලිත (LSI)
  - (3) ක්ෂුද්‍ර සකසු (Micro Processors)
  - (4) ට්‍රාන්සිස්ටර
  - (5) රික්තක නළ
- “..... හි ඇති දත්ත ලේපර් තාක්ෂණය භාවිත කොට කියවනු ලැබේ.”  
ඉහත ප්‍රකාශයේ හිස්තැන පිරවීම සඳහා පහත දැක්වෙන කවරක් වඩාත් සුදුසු වේ ද?
  - (1) නම්‍ය ඩිස්කය (Floppy Disk)
  - (2) චුම්බකිත පටය (Magnetic Tape)
  - (3) සංයුක්ත ඩිස්කය (Compact Disk)
  - (4) චුම්බකිත දෘඪ ඩිස්කය (Magnetic Hard Disk)
  - (5) සැනෙලි මතකය (Flash Memory)
- දත්ත සහ තොරතුරු පිළිබඳ ව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.
  - A - '101011101' යන සංකේත
  - B - සංඛ්‍යා, අනුලකුණු සහ ප්‍රතිබිම්බ
  - C - අධ්‍යයනයක් ඇසුරෙන් ව්‍යුහපන්ත කරන ලද කරුණු
  - D - ග්‍රාහකයාට අර්ථවත් වන සේ සකසන ලද කරුණු
 ඉහත දැක්වෙන කවර ප්‍රකාශය/ප්‍රකාශ මගින්, 'තොරතුරු' වඩාත් හොඳින් විස්තර කරනු ලබන්නේ ද?
  - (1) D පමණි.
  - (2) A සහ B පමණි.
  - (3) C සහ D පමණි.
  - (4) A, B සහ C පමණි.
  - (5) B, C සහ D පමණි.
- $37_{10}$  ට තුලන ද්විමය සංඛ්‍යාව වනුයේ
  - (1) 0100101.
  - (2) 0100111.
  - (3) 0100100.
  - (4) 0110110.
  - (5) 0110111.
- පරිගණක ජාලවල DHCP හැකුළුමෙන් අදහස් වන්නේ
  - (1) Dynamic Host Control Protocol.
  - (2) Dynamic Host Configuration Protocol.
  - (3) Domain Host Configuration Protocol.
  - (4) Dynamic Host Configuration Practice.
  - (5) Dynamic Host Control Parameters.
- සම්බන්ධක දත්ත සමුදා (relational databases) පිළිබඳ ව පහත දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේද?
  - (1) වගුවක ප්‍රාථමික යතුර (primary key) විකල්ප යතුරු (alternate keys) අතුරෙන් තෝරා ගැනේ.
  - (2) වගුවක අන්‍ය යතුරක් (a foreign key) සඳහා අගයන් අනුපිටපත් කිරීම (duplicate) කළ නොහැකි ය.
  - (3) ප්‍රාථමික යතුරක් නොමැතිව වගුවක් නිර්මාණය කළ නොහැකි ය.
  - (4) වගුවක අන්‍ය යතුරක් වෙතත් වගුවක ප්‍රාථමික යතුරක් විය යුතු ය.
  - (5) වගුවක විකල්ප යතුරු තිබිය යුතුම ය.
- පරිගණක ජාලයක DNS හි කාර්යය කුමක් ද?
  - (1) IP ලිපින පවරා දෙයි.
  - (2) වසම් නාම, IP ලිපින බවට පරිවර්තනය කරයි.
  - (3) ජාලයක් වයිරසවලින් ආරක්ෂා කරයි.
  - (4) පරිශීලකයන්ට නාමාවලි (directory) සේවා සපයයි.
  - (5) පරිගණක ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරයි.

9. පරිගණකයක ජාල වින්‍යාසය (network configuration) පරීක්ෂා කිරීම සඳහා යොදන හැකි විධානය වනුයේ  
 (1) traceroute. (2) netstat. (3) hostname. (4) ipconfig. (5) ping.
10. මනුෂ්‍ය රුධිර සංසරණ පද්ධතිය වර්ගීකරණය කළ හැක්කේ  
 (1) ස්වාභාවික සහ සංවෘත පද්ධතියක් ලෙස ය. (2) කෘත්‍රීම සහ සංවෘත පද්ධතියක් ලෙස ය.  
 (3) කෘත්‍රීම සහ විවෘත පද්ධතියක් ලෙස ය. (4) ස්වාභාවික සහ විවෘත පද්ධතියක් ලෙස ය.  
 (5) ස්වාභාවික සහ කෘත්‍රීම පද්ධතියක් ලෙස ය.
11. ජංගම දුරකථනයක කාර්ය බද්ධ නොවන (non-functional) අවශ්‍යතාවක් හොඳින්ම විස්තර කෙරෙන්නේ පහත සඳහන් කවරක් මගින් ද?  
 (1) කෙටි පණිවිඩයක් යැවීම  
 (2) දුරකථන ඇමතුමක් ලැබීම (receiving)  
 (3) සම්බන්ධ අයගේ ලේඛනයෙන් (contact list) අංකයක් තෝරාගැනීම  
 (4) දුරකථන ඇමතුමක් ලබාදීම (making)  
 (5) බැටරිය සඳහා අවුරුද්දක වගකීම් කාලයක් තිබීම
12. ඉලෙක්ට්‍රොනික සේදුම් යන්ත්‍රයක් (electronic washing machine) වඩාත්ම හොඳින් සැලකිය හැක්කේ  
 (1) තොරතුරු පද්ධතියක් ලෙස ය. (2) ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස ය.  
 (3) විශේෂඥ (Expert) පද්ධතියක් ලෙස ය. (4) කළමනාකරණ උපකාරක පද්ධතියක් ලෙස ය.  
 (5) ගනුදෙනු සැකසුම් පද්ධතියක් ලෙස ය.
13. HTML ලේඛනයක විවරණයක් (comment) ඇතුළත් කිරීම සඳහා නිවැරදි සලකුණු කිරීම (mark up) කුමක් ද?  
 (1) <! Districts of Sri Lanka (2) <!-- Districts of Sri Lanka -->  
 (3) //Districts of Sri Lanka (4) < \* Districts of Sri Lanka \* >  
 (5) <! Districts of Sri Lanka !>
14. එක්තරා කර්මාන්තශාලාවක සේවකයකු දිනකට වැඩ කළ යුතු අවම පැය ගණනත් උපරිම පැය ගණනත් පිළිවෙලින් 5 සහ 12 වෙයි. වේඛ-පාදක පෝරමයක් හරහා නිඛිල (integer) අගයක් ලෙස ඇතුළත් කරන ලද වැඩකරනු ලබන පැය ගණන නිවැරදිදැයි තහවුරු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ පහත දැක්වෙන කවර වලංගුතා පරීක්ෂාව ද?  
 (1) පරාසය (Range) (2) දිග (Length)  
 (3) පුරුපය (Type) (4) සංඛ්‍යාත්මක අගය (Numeric value)  
 (5) සංඛ්‍යාංක සංඛ්‍යාව
15.  $144_8 + 175_8 =$   
 (1)  $225_8$  (2)  $341_8$  (3)  $441_8$  (4)  $531_8$  (5)  $314_8$
16. IP ලිපින සහ අනුජාල ආවරණ (subnet masks) පිළිබඳව පහත දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේ ද?  
 (1) 192.248.32.3 යනු B පන්තියේ IP ලිපිනයකි.  
 (2) 255.255.255.248 අනුජාල ආවරණයක් සහිත ජාලයකට සත්කාරකයින් (hosts) හයදෙනකුට පහසුකම් සැලසිය හැකි ය.  
 (3) IP ලිපිනයක් ද්විතංක (bits) 16 කින් සමන්විත වේ.  
 (4) 10.32.1.5 යනු C පන්තියේ IP ලිපිනයකි.  
 (5) 255.255.255.0 යනු C පන්තියේ IP ලිපිනයකි.
17. OSI යොමු ආදර්ශයේ ජාල ස්තරය (network layer)  
 (1) වැරදි නිවැරදිකිරීම් සිදු කරයි.  
 (2) අන්තර්-ක්‍රියාවලි සන්නිවේදනය (inter-process communication) සිදු කරයි.  
 (3) ගැලීම් පාලනය සිදු කරයි.  
 (4) දත්ත පැකට්ටු මාර්ගගත කිරීම (routing) සිදු කරයි.  
 (5) දේෂ අනාවරණය සිදු කරයි.
18. ස්වයංක්‍රීය ගුවන් ගමන් පාලන පද්ධතියක් සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති වර්ගය  
 (1) බහු-පරිශීලක බහු-කාර්ය වේ. (2) තනි-පරිශීලක බහු-කාර්ය වේ.  
 (3) තථ්‍ය කාල (real time) වේ. (4) තනි-පරිශීලක තනි-කාර්ය වේ.  
 (5) බහු-අනුක්‍රියායන (multi-threading) වේ.
19. 10% 3 යන පයිතන් (Python) ප්‍රකාශනය ඇගයීමෙහි ප්‍රතිඵලය කුමක් ද?  
 (1) 0 (2) 1 (3) 2 (4) 3 (5) 10

20. පහත දැක්වෙන ව්‍යාජ කේතය (pseudo code) සලකන්න:

**Begin**

total = 0

**For** count = 1 **To** 10

**If** (count is odd) **Then**

total = total + count

**EndIf**

**Next** count

**Display** total

**End**

ඉහත ව්‍යාජ කේතයෙහි ප්‍රතිදානය (output) කුමක් ද?

- (1) 10
- (2) 15
- (3) 20
- (4) 25
- (5) 55

21. පහත දැක්වෙන ආදර්ශ (models) සලකන්න:

- A - ජාල (network)
- B - දිය ඇලි (waterfall)
- C - සම්බන්ධක (relational)

ඉහත ඒවා අතුරින් කුමක්/කුමන ඒවා දත්ත සමුද්‍ර ආදර්ශයක්/ආදර්ශ වේ ද?

- (1) A පමණි.
- (2) B පමණි.
- (3) C පමණි.
- (4) A සහ B පමණි.
- (5) A සහ C පමණි.

22. සම්බන්ධක දත්ත සමුද්‍ර (Relational Databases) පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න:

- A - වගුවක් (table), වස්තුවක් (object) ලෙස සැලකේ.
- B - වගුවක දත්ත තීරුවකට (column) එම වගුවෙහි ක්ෂේත්‍රයක් (field) / උපලක්ෂණයක් (attribute) යැයි කියනු ලැබේ.
- C - වගුවක දත්ත පේළියකට (row) රෙකෝර්ඩයක් (record) යැයි කියනු ලැබේ.

ඉහත ප්‍රකාශ අතුරින් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

- (1) A පමණි.
- (2) B පමණි.
- (3) A සහ B පමණි.
- (4) A සහ C පමණි.
- (5) B සහ C පමණි.

23. ER රූපසටහන් පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න:

- A - ER රූපසටහනක සම්බන්ධතාවක් (relationship), සම්බන්ධක සමුද්‍රයක (relational database) වගුවක් (table) ලෙස ස්ථාපිත කළ හැකිය.
- B - සම්බන්ධතාවකට, එයට සම්බන්ධ වූ උපලක්ෂණ (attributes) තිබිය හැකිය.
- C - සම්බන්ධතාවකට, භූතාර්ථ (entities) දෙකක් පමණක් සම්බන්ධ කළ හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරින් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

- (1) A පමණි.
- (2) B පමණි.
- (3) A සහ B පමණි.
- (4) A සහ C පමණි.
- (5) B සහ C පමණි.

24. පහත දැක්වෙන සම්බන්ධය (relation) සලකන්න:

student(stdNo, name, address, nicNo, date\_of\_birth)

ඉහත student සම්බන්ධය මත පදනම් වූ පහත දැක්වෙන කවර SQL (Structured Query Language) ප්‍රකාශය වාග් රීතිමය වශයෙන් (syntactically) නිවැරදි වේ ද?

- (1) select \*.\* from student
- (2) select all from student
- (3) select \* from student
- (4) select stdNo.name from student
- (5) select stdNo; name from student

25. පහත දැක්වෙන දත්ත සමුද්‍ර මෙහෙයුම් සලකන්න:

- A - වගුවකින් රෙකෝර්ඩ් (record) ඉවත් කිරීම
- B - වගුවකට නව දත්ත එකතු කිරීම
- C - වගුවක ඇති දත්ත විකරණය (modify) කිරීම
- D - වගුවකින් දත්ත සමුද්‍රධරණ (retrieve) කිරීම

“A, B, C සහ D යන දත්ත සමුද්‍ර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පිළිවෙලින් ..... යන SQL ප්‍රකාශ භාවිත කළ යුතු වේ.”

ඉහත ප්‍රකාශයේ හිස්තැන පිරවීම සඳහා පහත දැක්වෙන කවර ප්‍රකාශ අනුපිළිවෙල වඩාත් සුදුසු වේ ද?

- (1) delete, select, update සහ insert
- (2) delete, insert, select සහ update
- (3) select, delete, insert සහ update
- (4) insert, select, delete සහ update
- (5) delete, insert, update සහ select


26. පහත දී ඇති බූලීය ප්‍රකාශනය සුළු කළ විට ප්‍රතිඵලය කුමක් වේ ද?

$$F(x, y) = \bar{x}\bar{y}(\bar{x} + y)(y + \bar{y})$$

- (1)  $\bar{x}$
- (2)  $\bar{y}$
- (3)  $x$
- (4)  $y$
- (5)  $xy$

27. පහත දැක්වෙන කවර බුලීය ප්‍රකාශනය, දී ඇති තර්කන පරිපථයෙහි (logic circuit) ප්‍රතිදානය නිරූපණය කරයි ද?

- (1)  $(\overline{A+B}) + (\overline{B \cdot C})$
- (2)  $(\overline{A+B}) \cdot (\overline{B \cdot C})$
- (3)  $\overline{(A+B) + (B \cdot C)}$
- (4)  $(\overline{A \cdot B}) + (\overline{B \cdot C})$
- (5)  $\overline{(A \cdot B) + (B + C)}$



28. CPU තුළට ආහරණ (fetch) කරන ලද උපදෙස් විකේතනය (decode) කරනු ලබන සංරචකය හඳුන්වනු ලබන්නේ

- (1) ප්‍රාථමික මතකය (Primary Memory) නමිනි.
- (2) රෙජිස්තර ඒකකය (Register Unit) නමිනි.
- (3) පාලන ඒකකය (Control Unit) නමිනි.
- (4) ALU නමිනි.
- (5) ක්‍රමලේඛ ගණකය (Program Counter) නමිනි.

29. පහත සඳහන් ආවයන උපාංග අතුරෙන් වේගවත්ම සසම්භාවී ප්‍රවේශය (Random Access) සපයනු ලබන්නේ කුමකින් ද?

- (1) ප්‍රධාන මතකය
- (2) චුම්බකික ඩිස්කය
- (3) CDs/DVDs
- (4) සැතෙලි මතක උපාංග (Flash drives)
- (5) දෘඪ ඩිස්කය

30. විදේශ රටක රැකියාවක නියුතු පුද්ගලයෙක්, ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මවට, යම් සමාගමක වෙබ් පාදක (web-based) සේවා උපයෝගී කරගනිමින් උපන්දින ත්‍යාගයක් ලැබෙන්නට සැලැස්වීම සඳහා මාර්ගගත (online) ඇතවුමක් කරයි. උපන්දින ත්‍යාගය ඇතවුම් කිරීමේ මෙම ගනුදෙනුව වඩාත්ම හොඳින් වර්ගීකරණය කළ හැක්කේ,

- (1) පාරිභෝගිකයාගෙන් සුළු වෙළෙන්දා (Retailer) ලෙස ය.
- (2) පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට ලෙස ය.
- (3) ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට ලෙස ය.
- (4) ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ලෙස ය.
- (5) සේවකයාගෙන් ව්‍යාපාරයට ලෙස ය.

31. සංවිධානයක සේවකයින් අතර පෞද්ගලික සහ රහස්‍ය පණිවිඩ හා දත්වීම් සම්ප්‍රේෂණය සඳහා වඩාත් පිරිමැසුම්දායක (cost effective) හා ආරක්ෂිත වන්නේ පහත දැක්වෙන කවර ක්‍රමය ද?

- (1) ඉලෙක්ට්‍රොනික දත්වීම් සුවරු
- (2) ටෙලි සම්මන්ත්‍රණ පැවැත්වීම (Teleconferencing)
- (3) විද්‍යුත් තැපෑල (e-mail)
- (4) සමාජ ජාලයක් (A social network)
- (5) වෙබ් අඩවියක් (A website)

32. පහත සඳහන් ලාක්ෂණික (characteristics) සලකා බලන්න:

- A - ස්වතන්ත්‍ර (Autonomous)
- B - ගතික පරිසරවලදී ක්‍රියාකාරීත්වය
- C - කාර්යයන් කාල වකවානුවකට සීමාවීම
- D - බහුලව වර්ධනය වන තොරතුරු සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය

මෘදුකාංග කාරකයක (agent) ලාක්ෂණික වන්නේ ඉහත සඳහන් කවර ඒවා ද?

- (1) A සහ B පමණි.
- (2) A සහ C පමණි.
- (3) A, B සහ C පමණි.
- (4) A, B සහ D පමණි.
- (5) B, C සහ D පමණි.

33. සර්වවර්තී ආගණනය (ubiquitous computing) ප්‍රයෝජනවත් වන්නේ

- (1) දේශීය පරිසර අභිරුචිකරණය (Customisation) වැනි යෙදුම්වලදී ය.
- (2) මහා පරිමාණයේ විභාග ප්‍රතිඵල සැකසුම වැනි යෙදුම්වලදී ය.
- (3) ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර (ATM) වැනි යෙදුම්වලදී ය.
- (4) විකුණුම්පොල යන්ත්‍ර (POS Machine) වැනි යෙදුම්වලදී ය.
- (5) බිත්ති ඔරලෝසුවක් පාලනය වැනි යෙදුම්වලදී ය.

34. පහත දැක්වෙන පද සලකා බලන්න:

- A - ආදානය (Input)
  - B - ප්‍රතිදානය (Output)
  - C - ක්‍රියාවලිය (Process)
  - D - ආවයනය (Storage)
- ඉහත ඒවා අතුරෙන්, පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය වන්නේ මොනවා ද?
- (1) A සහ B පමණි.
  - (2) A, B සහ C පමණි.
  - (3) A, C සහ D පමණි.
  - (4) B, C සහ D පමණි.
  - (5) A, B, C සහ D සියල්ල ම.

35. “වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම (Video conferencing) යන්න, විවිධ ස්ථානවල සිටින දෙදෙනකු හෝ කිහිපදෙනකු අතර ..... හරහා සිදුවන ..... සාකච්ඡාවක් ලෙස වඩාත් හොඳින් විස්තර කෙරේ.”

- ඉහත ප්‍රකාශයෙහි හිස්තැන් පිරවීම සඳහා පිළිවෙලින් වඩාත් සුදුසු පිළිතුරු වන්නේ පහත දැක්වෙන කවර පද යුගලය ද?
- (1) රූපවාහිනියක්, වීඩියෝ
  - (2) දුරකථනයක්, ශ්‍රව්‍ය
  - (3) ජාලයක්, ශ්‍රව්‍ය
  - (4) රූපවාහිනියක්, ශ්‍රව්‍යදෘශ්‍ය
  - (5) ජාලයක්, ශ්‍රව්‍යදෘශ්‍ය

36. පහත දැක්වෙන URL ය සලකන්න.

<http://www.schools.org/2012/lessons/index.html>

ඉහත දැක්වෙන URL හි නියමාවලිය (protocol) දැක්වුණු ලබන්නේ පහත සඳහන් කුමක් මගින් ද?

- (1) http                      (2) html                      (3) www                      (4) org                      (5) www.schools.org

37. පහත දැක්වෙන වගුව ගොඩනගනු ලබන්නේ කවර html කේතය මගින් ද?

Time Table

Time	Monday	Tuesday
8:00 - 9:00	Mathematics	Science

(1)

```
<caption>Time Table</caption>
<table border = "1">
  <thead>
    <tr>
      <th>Time</th>
      <th>Monday</th>
      <th>Tuesday</th>
    </tr>
  </thead>
  <tr>
    <td>8:00 - 9:00</td>
    <td>Mathematics</td>
    <td>Science</td>
  </tr>
</table>
```

(2)

```
<table border = "1">
<caption>Time Table</caption>
<tr>
  <td>Time</td>
  <td>Monday</td>
  <td>Tuesday</td>
</tr>
<tr>
  <td>8:00 - 9:00</td>
  <td>Mathematics</td>
  <td>Science</td>
</tr>
</table>
```

(3)

```
<table border = "1">
  Time Table
  <tr>
    <th>Time</th>
    <th>Monday</th>
    <th>Tuesday</th>
  </tr>
  <tr>
    <td>8:00 - 9:00</td>
    <td>Mathematics</td>
    <td>Science</td>
  </tr>
</table>
```

(4)

```
<table border = "1">
<caption>Time Table</caption>
  <tr>
    <th>Time</th>
    <th>Monday</th>
    <th>Tuesday</th>
  </tr>
  <tr>
    <td>8:00 - 9:00</td>
    <td>Mathematics</td>
    <td>Science</td>
  </tr>
</table>
```

(5)

```
<caption>Time Table</caption>
<table border = "1">
  <tr>
    <td>Time</td>
    <td>Monday</td>
    <td>Tuesday</td>
  </tr>
  <tr>
    <td>8:00 - 9:00</td>
    <td>Mathematics</td>
    <td>Science</td>
  </tr>
</table>
```

38. පහත දැක්වෙන XML ලේඛන සලකන්න:

```
A - <?xml version="1.0"?>
    <country>
    </country>
```

```
B - <?xml version="1.0"?>
    <name>Sri Lanka</name>
    <country>
    </country>
```

```
C <?xml version="1.0"?>
    <country>
    <name>Sri Lanka</name>
    </country>
```

```
D - <?xml version="1.0"?>
    <name>
    <country>Sri Lanka</country>
    </name>
```

ඉහත සඳහන් කුමක් XML වාග්චිකවලට අනුකූල වේ ද?

- (1) A පමණි. (2) D පමණි. (3) B සහ C පමණි.
- (4) A, C සහ D පමණි. (5) B, C සහ D පමණි.

39. <a href = "sriLanka.html" target = "\_blank">Sri Lanka</a>

යන HTML උසුලනය (tag) "sriLanka.html" නමැති ලේඛනය අතිරික්සුවක් (browser) මගින් සංදර්ශනය කරනු ලබන්නේ

- (1) එම රාමුවෙහිම (frame) ය. (2) නව කවුළුවක (window) ය.
- (3) එම කවුළුවෙහිම ය. (4) "\_blank" නමැති රාමුවක ය.
- (5) "\_blank" නමැති කවුළුවක ය.

40. HTML පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න:

- A - හොඳින් සැකසුණු (well formed) HTML ලේඛනයක් ශීර්ෂයකින් (head) සහ කඳ කොටසකින් (body) සමන්විත විය යුතුම ය.
- B - HTML ලේඛනයක් යනු පරිගණක ක්‍රමලේඛයකි.
- C - ලේඛනයක පෙනුම හැඩසව් (formatting) ගැන්වීම සඳහා සුදු අවකාශ (white space), ටැබ්ස් (tabs) සහ හිස් ජේලී සැමවීමේ යොදා ගත හැකිය.
- D - කඳ කොටසේ අන්තර්ගතය අතිරික්සු (browsers) මගින් සංදර්ශනය කෙරේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍යවන්නේ කවර ඒවා ද?

- (1) A සහ D පමණි. (2) B සහ C පමණි. (3) B සහ D පමණි.
- (4) A, C සහ D පමණි. (5) B, C සහ D පමණි.

41. දෘඪ ඩිස්කයක බෙදීම් (partitions) එකකට වඩා වැඩියෙන් නිර්මාණය කිරීමේ ප්‍රධාන වාසිය වන්නේ,

- (1) මෙහෙයුම් පද්ධතිය සහ ක්‍රමලේඛ ගොනු වෙන් කරනු ලැබීමයි.
- (2) ගොනු (files) කාර්යක්ෂමව සම්ප්‍රදානය (retrieve) හැකියාවයි.
- (3) නාමාවලි (directory) හා උප නාමාවලි (sub directory) සැකසීමේ පහසුවයි.
- (4) බහු පරිශීලකයින් පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාවයි.
- (5) තෝරාගන්නා ලද ගොනුවල උපස්ථ (backups) ලබාගැනීමේ පහසුවයි.

42. සම්බන්ධක දත්තසමුද්‍ර පිළිබඳව පහත දැක්වෙන කවර ප්‍රකාශය සත්‍ය වේ ද?

- (1) වගුවක සංයුක්ත යතුරක (composite key) අගය අභිශුන්‍ය (null) විය හැකි ය.
- (2) වගුවක ඕනෑම තීරුවක අභිශුන්‍ය (null) අගයයන් තිබිය හැකි ය.
- (3) ප්‍රාථමික යතුරක් නිර්මාණය කිරීම සඳහා වගුවක තීරු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය කළ හැකි ය.
- (4) වගුවක අන්‍ය යතුරක (foreign key) අගයයන් යාවත්කාලීන කළ නොහැකි ය.
- (5) නිර්මාණය කළ පසුව, වගුවක ව්‍යුහය වෙනස් කළ නොහැකි ය.


● අංක 43 සහ 44 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ගැලීම් සටහන සලකන්න.

43. ගැලීම් සටහනෙහි කවර ගැලීම් පාලන ව්‍යුහය/ව්‍යුහ භාවිත කර තිබේ ද?

- (1) අනුක්‍රමය (Sequence) පමණි.
- (2) අනුක්‍රමය හා තේරීම (Selection) පමණි.
- (3) අනුක්‍රමය සහ පුනර්කරණය (Iteration) පමණි.
- (4) තේරීම හා පුනර්කරණය පමණි.
- (5) අනුක්‍රමය, තේරීම සහ පුනර්කරණය පමණි.

44. පරිශීලකයා අගය 6 ආදානය කරයි නම්, ගැලීම් සටහන මගින් නිරූපිත ඇල්ගොරිතම පිළිබඳව පහත දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේ ද?

- (1)  $i$  හි අගය 6 ට සමාන වන විට එය නවතියි.
- (2) එය ප්‍රතිදනයක් ලෙස අගය 4 මුද්‍රණය කරයි.
- (3) එය ප්‍රතිදනයක් ලෙස අගය 2 මුද්‍රණය කරයි.
- (4) එය 1 සිට 6 තෙක් සියලු නිඛිල මුද්‍රණය කරයි.
- (5) එය 1 සිට 5 තෙක් සියලු නිඛිල මුද්‍රණය කරයි.



45. පහත දැක්වෙන පැවරුම් ප්‍රකාශ සලකා බලන්න:

- |                    |            |           |
|--------------------|------------|-----------|
| A - a,b="Nimal",30 | B - a,b=1  | C - a=b=1 |
| D - a=True         | E - a=true |           |

වාග්චිවලට අනුකූලව නිවැරදි වන්නේ ඉහත දැක්වෙන කවර පයිතන් (Python) ප්‍රකාශ ද?

- (1) A සහ C පමණි.
- (2) B සහ D පමණි.
- (3) A, C සහ D පමණි.
- (4) B, D සහ E පමණි.
- (5) C, D සහ E පමණි.

46. පයිතන් දත්ත පුරුප පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න:

- A - tuple පුරුපයෙහි දත්තයක් කොමාවලින් වෙන් කරනු ලබන පටිපාටිගත අගයන්ගෙන් සමන්විත වේ.
- B - dictionary පුරුපයෙහි දත්තයක් කොමාවලින් වෙන් කරනු ලබන හා "{", "}" වරහන් තුළ වන පටිපාටිගත නොවන යතුරු:අගය (key:value) යුගල කුලකයකින් යුක්ත වේ.
- C - tuple පුරුපයෙහි දත්තයක අගයක් dictionary පුරුපයෙහි දත්තයක් මෙන් විකරණය (modify) කළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ කවරක්/කවර ඒවා ද?

- (1) A පමණි.
- (2) B පමණි.
- (3) C පමණි.
- (4) A සහ B පමණි.
- (5) B සහ C පමණි.

47. පහත දැක්වෙන කුමන පයිතන් ක්‍රමලේඛය වාග්චිවලට අනුව නිවැරදි වේ ද?

- |   |   |
|---|---|
| <p>(1) for i in [8,9,10,11,12]:<br/>#Generate the multiplication table of i<br/>print('Multiplication table of', i)<br/>for j in range(1,12):<br/>print(i,'*',j,'=',i*j)<br/>print()</p>  | <p>(2) for i in [8,9,10,11,12]<br/>#Generate the multiplication table of i<br/>print('Multiplication table of', i)<br/>for j in range(1,12)<br/>print(i,'*',j,'=',i*j)<br/>print()</p>        |
| <p>(3) for i in [8,9,10,11,12]:<br/>#Generate the multiplication table of i<br/>print('Multiplication table of', i)<br/>for j in range(1,12):<br/>print(i,'*',j,'=',i*j)<br/>print()</p>  | <p>(4) for i in [8,'9',10,'11',12]:<br/>#Generate the multiplication table of i<br/>print('Multiplication table of', i)<br/>for j in range(1,12):<br/>print(i,'*',j,'=',i*j):<br/>print()</p> |
| <p>(5) for i in [8,9,10,11,12]:<br/>#Generate the multiplication table of i<br/>print('Multiplication table of', i)<br/>for j in range(1,12):<br/>print(i,'*',j,'=',i*j)<br/>print():</p> |   |

48. පහත දැක්වෙන අසම්පූර්ණ පයිතන් ක්‍රමලේඛය සලකන්න:

```

name = ['Kamal', 'Ruwan', 'Nimal', 'Wimal']
datacount = len(name)
for i in range(datacount - 1):
    for k in range(i+1, datacount):
        if .....
            name[i],name[k] = name[k],name[i]

```

**name** දත්ත ව්‍යුහයෙහි දත්ත අයිතම ප්‍රතිවර්තය අකාරාදී පිළිවෙලට (in the reverse alphabetic order) පිළියෙල කිරීම සඳහා ඉහත හිස්තැනෙහි, පහත දැක්වෙන කවර පයිතන් ප්‍රකාශය ඇතුළත් කළ යුතු ද?

- (1) name[i] < name[k] ;                      (2) name[i] > name[k] ;                      (3) name[i] = name[k] :
- (4) name[i] < name[k] ;                      (5) name[i] > name[k] ;

49. පහත දැක්වෙන පයිතන් ක්‍රමලේඛය සලකන්න:

```

def fun(a):
    i, c, j = 1, a[0],0
    while i < len(a):
        if (a[i] > c):
            c = a[i]
            j = i
            i = i + 1
    return j
print (fun([5, 2, 23, 10, -3]))

```

මෙම ක්‍රමලේඛයෙහි ප්‍රතිදනය (output) කුමක් ද?

- (1) 23                      (2) 10                      (3) 5                      (4) 2                      (5) -3

50. පහත දැක්වෙන පයිතන් ක්‍රමලේඛය සලකන්න:

```

f1 = open('input.txt', 'r')
f2 = open('output.txt', 'w')
for line in f1:
    data = (line.strip()).split(",")
    total = float(data[1]) + float(data[2])
    f2.write('%7s-%4d\n' % (data[0],total))
f1.close()
f2.close()

```

“input.txt” ගොනුවෙහි අන්තර්ගතය පහත දී ඇත.

```

Nimal,30,60
Saman,80,45
Upali,100,80

```

ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීමෙන් පසු, “output.txt” ගොනුවෙහි අන්තර්ගතය දැක්වෙන ආකාරය කුමක් වේ ද?

- (1) Nimal                      (2) Nimal - 90                      (3) Nimal - 90.0
- Saman                      Saman - 125                      Saman - 125.0
- Upali                      Upali - 180                      Upali - 180.0
- (4) Nimal,30,60,90,                      (5) Nimal - 90 Saman - 125 Upali - 180
- Saman,80,45,125
- Upali,100,80,180

\*\*\*



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2012 අගෝස්තු  
 கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2012 ஓகஸ்ட்  
**General Certificate of Education (Adv. Level) Examination, August 2012**

**නව නිර්දේශය**  
**புதிய பாடத்திட்டம்**  
**New Syllabus**

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය II  
 தகவல், தொடர்பாடல் தொழினுட்பவியல் II  
 Information & Communication Technology II

20 S II

පැය තුනයි  
 மூன்று மணித்தியாலம்  
 Three hours

විභාග අංකය .....

අංක 0 සහ සිංහල අකුරින් පමණක් ලියා ඇත.

වැදගත් :

- \* මෙම ප්‍රශ්න පත්‍රය A සහ B යන කොටස් දෙකකින් යුක්ත වේ. කොටස් දෙකට ම නියමිත කාලය පැය තුනකි.
- \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

**A කොටස - ව්‍යුහගත රචනා**  
 (පිටු 2 - 7)

සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න. ඔබේ පිළිතුරු, ප්‍රශ්න පත්‍රයේ ඉඩ සලසා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවීමට ප්‍රමාණවත් බව ද දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු නොවන බව ද සලකන්න.

**B කොටස - රචනා**  
 (පිටු 8 - 11)

මෙම කොටස ප්‍රශ්න හයකින් සමන්විත වේ. මින් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩදැසි පාවිච්චි කරන්න.

- \* සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A සහ B කොටස් එක් පිළිතුරු පත්‍රයක් වන සේ, A කොටස උඩින් තිබෙන පරිදි අමුණා, විභාග ශාලාධිපතිට භාර දෙන්න.
- \* ප්‍රශ්න පත්‍රයේ B කොටස පමණක් විභාග ශාලාවෙන් පිටතට ගෙන යාමට ඔබට අවසර ඇත.

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි

දෙවැනි පත්‍රය සඳහා		
කොටස	ප්‍රශ්න අංක	ලැබූ ලකුණු
A	1	
	2	
	3	
	4	
B	1	
	2	
	3	
	4	
	5	
	6	
එකතුව		

අවසාන ලකුණු

ඉලක්කමෙන්	
අකුරින්	

සංකේත අංක

උත්තර පත්‍ර පරීක්ෂක 1	
උත්තර පත්‍ර පරීක්ෂක 2	
ලකුණු පරීක්ෂා කළේ	
අධීක්ෂණය	

**A කොටස - චක්‍රගත රචනා**  
 ප්‍රශ්න හතර ම පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න.

මේ තීරයේ  
 තිබෙන  
 කොටස  
 මෙය  
 පරීක්ෂකවරුන්  
 සඳහා පමණි.

1. (a) සකසනයේ (processor) උපයෝගීකරණය (utilization) ප්‍රශස්ත කිරීම (optimize) සඳහා මෙහෙයුම් පද්ධතියට භාවිත කෙරෙන ශිල්පීය ක්‍රම දෙකක් ලියන්න.

(b) පරිගණක ජාලයකට සම්බන්ධ කොට ඇති සත්කාරකයකට (host) ඇති ජාල සබැඳුමක් (connectivity) පරීක්ෂාකිරීම සඳහා “ping” විධානය ක්‍රියාත්මක කිරීමෙන් ලබාගන්නා ලද ප්‍රතිඵලයෙහි කොටසක් පහත දැක්වේ.

```

PING www.cam.ac.uk (131.111.8.46) 56(84) bytes of data.
64 bytes from ipv4.www.cam.ac.uk (131.111.8.46) : icmp_seq=1 ttl=242 time=201 ms
64 bytes from ipv4.www.cam.ac.uk (131.111.8.46) : icmp_seq=2 ttl=242 time=204 ms
64 bytes from ipv4.www.cam.ac.uk (131.111.8.46) : icmp_seq=3 ttl=242 time=196 ms
64 bytes from ipv4.www.cam.ac.uk (131.111.8.46) : icmp_seq=4 ttl=242 time=203 ms
64 bytes from ipv4.www.cam.ac.uk (131.111.8.46) : icmp_seq=5 ttl=242 time=195 ms

--- www.cam.ac.uk ping statistics ---
5 packets transmitted, 5 received,

```

ඉහත තොරතුරු භාවිත කරමින් පහත දැක්වෙන (i), (ii), (iii) සහ (iv) ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- (i) ඉහත ප්‍රතිඵලයෙහි **time** මගින් අදහස් කෙරෙනුයේ කුමක් ද?
- (ii) **www.cam.ac.uk** වෙබ් අඩවිය ස්ථාපිත කොට ඇති සේවාදායක පරිගණකය (server) හි IP ලිපිනය කුමක් ද?
- (iii) ඉහත (ii) කොටසෙහි ලබාගත් IP ලිපිනයෙහි පන්තිය හඳුනාගන්න.
- (iv) පැකට්ටු හානියෙහි (packet loss) ප්‍රතිශතය කුමක් ද?

(c) මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලියක් (process), *created/new, waiting, running, terminated, blocked, swapped out and waiting*, හෝ *swapped out and blocked*

යන අවස්ථාවලින් එක් අවස්ථාවක පවතී.  
 ක්‍රියාවලියකට **blocked** අවස්ථාව වෙත සෘජුවම සංක්‍රමණය විය හැක්කේ ඉහත සඳහන් කුමන අවස්ථාවේ / අවස්ථාවල සිට ද?

2. (a) පද්ධතියක් සඳහා සුදුසු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න.

මේ තීරයේ  
කිසිවක්  
රනා ලියන්න.  
මෙය  
පරීක්ෂකවරයා  
සඳහා පමණි.

(b) ඉහත (a) කොටසෙහි යෝජිත අර්ථ දැක්වීම යොදාගනිමින්, ජංගම දුරකථනයක් යනු පද්ධතියක් බව පෙන්වා දෙන්න.

(c) ජංගම දුරකථනයක් යනු සංචාත පද්ධතියක් ද විචාත පද්ධතියක් ද යන්න ප්‍රකාශ කරන්න. ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න.

(d) ජංගම දුරකථනයක ඇති පහත දැක්වෙන අවශ්‍යතා කාර්යබද්ධ (functional) අවශ්‍යතාවක් ද කාර්යබද්ධ නොවන (non functional) අවශ්‍යතාවක් ද යන්න ප්‍රකාශ කරන්න. ඔබේ පිළිතුරු සාධාරණීකරණය කරන්න.

(i) පරිශීලකයකුට ජංගම දුරකථනය භාවිත කර දුරකථන ඇමතුමක් ලබාගැනීමට හැකිවිය යුතුය.

(ii) විකිරණ විමෝචනය මගින් පරිශීලකයාට හානි නොකළ යුතුය.

මේ භීරයේ  
කිසිවක්  
නො ලියන්න.  
මෙහි  
පරීක්ෂකවරයන්  
ගලඟා පමණි.

3. (a) (i) ඔබ, දී ඇති ධන නිඛිලයක්, ඔත්තේ ද ඉරව්ව ද යන්න තීරණය කරන්නේ කෙසේදැයි විස්තර කරන්න.

මේ තීරණ  
කිරීමක්  
නො ලියන්න.  
මෙය  
පරීක්ෂකවරයා  
සඳහා පමණි.

(ii) ඉහත (i) කොටසෙහි යෝජිත ක්‍රමය පාදක කර, දී ඇති ධන නිඛිලයක්, ඔත්තේ ද ඉරව්ව ද යන්න තීරණය කිරීම සඳහා වන ඇල්ගොරිතමයක් නිරූපණය වන ගැලීම් සටහනක් ගොඩනගන්න.

(iii) ඉහත (ii) කොටසෙහි යෝජිත ගැලීම් සටහන ව්‍යාජ කේතයකට (pseudo code) හරවන්න.

මේ තීරයේ  
කිසිවක්  
නො ලියන්න.  
මෙය  
පරීක්ෂකවරුන්  
සඳහා පමණි.

(b) බිටු 8 හි (8-bit) දෙකේ අනුපූරක (two's complement) අංක ගණිතයෙහි  $15+(-5)$  ආගණනය (computation) කරනු ලබන්නේ කෙසේදැයි පෙන්වා දෙන්න. වඩාත්ම වෙසෙසි බිටුවෙහි (most significant bit) උත්පාදනය වන ආණිතය (carry) ඔබ හසුරුවන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

4. (a) “පෞද්ගලිකත්වය” (privacy) සහ “මෘදුකාංග කොල්ලය” (software piracy) යන පදවලින් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

මේ තීරය තිහිවක හෝ ඊටත් වැඩි ලෙස පිරිසිදු කරන්න.

(b) “ජංගම ආගණනය” (mobile computing) යන පදය විස්තර කරන්න.

(c) පහත දැක්වෙන සංසිද්ධිය සලකා බලන්න.

අර්ධ සන්නායක (semi conductor) නිෂ්පාදන සමාගමකට ජපානයෙහි සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ශාඛා තිබේ. වර්තමානයේදී සංවර්ධන කණ්ඩායමේ නියෝජිතයන්ට ඔවුන්ගේ තාක්ෂණික ගැටලු සාකච්ඡා කිරීම සඳහා සමාගමෙහි අනෙකුත් ශාඛාවලට නිරතුරුව යාමට සිදුවී තිබේ. මෙම යාන්ත්‍රණය බොහෝ විට සහිත සහ කාලය වැයවන සුළු බව වර්ෂ ගණනාවක සිට මෙම සමාගම හඳුනාගෙන ඇත.

(i) අනෙකුත් ශාඛාවලට ගමන් කිරීමෙන් තොරව ඔවුන්ට මෙම තාක්ෂණ විමසුම් රැස්වීම් පැවැත්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන (ICT) තාක්ෂණය පදනම් කරගත් ක්‍රමයක්, ICT විෂයය හදාරන සිසුවකු ලෙස ඔබ යෝජනා කරන්න.

(ii) ඉහත (i) කොටසෙහි යෝජිත ක්‍රමය සඳහා අත්‍යවශ්‍ය ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ’ උපක්‍රම (ICT devices) තුනක් නම් කරන්න.

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2012 අගෝස්තු  
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2012 ஓகஸ்ட்  
 General Certificate of Education (Adv. Level) Examination, August 2012

නව නිර්දේශය  
 புதிய பாடத்திட்டம்  
 New Syllabus

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය II  
 தகவல், தொடர்பாடல் தொழினுட்பவியல் II  
 Information & Communication Technology II

20 S II

B කොටස

අත්සන් සහ පරීක්ෂකවරයාගේ දුරකථන අංකය දැක්විය යුතුය.

\* ඕනෑම ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.

1. (a) (i) දත්ත සහ තොරතුරු අතර ප්‍රධාන වෙනස සුදුසු පද්ධතියක් අනුසාරයෙන් විස්තර කරන්න.
- (ii) විශාල පරිමාණයෙන් දත්ත පරිහරණය කිරීමේදී අත්පූරු (manual) ක්‍රම යොදාගැනීමේ අඩුපාඩු තුනක් දක්වන්න.
- (iii) නිදසුන් යොදාගනිමින් දෘඪාංග (hardware), මෘදුකාංග (software) සහ ස්ථිරාංග (firmware) යන පද විස්තර කරන්න.
- (b) කාමරයක ඇති විදුලි පංකාවක් ක්‍රියාත්මකව (on-1) හෝ අක්‍රියව (off-0) පැවතිය හැකිය. එම විදුලි පංකාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පහත දක්වන තත්ව / ක්‍රියාවලි සහිත පාලන පද්ධතියක් අවශ්‍යව ඇත.
  1. විදුලි පංකාව අත්පූරුව (manually) ක්‍රියාත්මක හෝ අක්‍රිය හෝ කළ හැකි වීම.
  2. කාලගණකය (timer) ක්‍රියාත්මකව හෝ අක්‍රියව හෝ පැවතිය හැකිය.
  3. පරිසරය සිසිල් ද උණුසුම් ද යන්න සංවේදකය (sensor) අනාවරණය කරගනියි.
  4. කාලගණකය (timer) ක්‍රියාත්මකව (on) ඇතිවිට සහ පරිසරය උණුසුම් යැයි සංවේදකය (sensor) පෙන්නුම් කරන අවස්ථාවකදී විදුලි පංකාව ස්වයං-ක්‍රියව ක්‍රියාත්මක විය හැකි වීම.

පහත දක්වන වගුව මගින් ඉහත පෙන්වා ඇති කොන්දේසිවලට / ක්‍රියාවලිවලට අදාළ බුලීය අගයන් දක්වෙයි.

කොන්දේසිය / ක්‍රියාවලිය	බුලීයානු අගය
පංකාව අත්පූරුව ක්‍රියාත්මක කරනු ලබයි.	1
පංකාව අත්පූරුව වසා දමනු ලබයි.	0
කාලගණකය ක්‍රියාත්මක වී ඇත.	1
කාලගණකය ක්‍රියාත්මක වී නැත.	0
පරිසරය සිසිල් බව සංවේදකය හඳුනාගනියි.	1
පරිසරය උණුසුම් බව සංවේදකය හඳුනාගනියි.	0

- (i) ඉහත පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා AND, OR සහ NOT ද්වාර සංයෝජන පමණක් අඩංගු තර්කන පරිපථයක් අඳින්න.
- (ii) ඉහත පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය දක්වන සත්‍යතා වගුවක් ගොඩනගන්න.
- (iii) ඉහත (b) (ii) කොටසෙහි ගොඩනගන ලද සත්‍යතා වගුව නිරූපණය කෙරෙන බුලීයන් ප්‍රකාශනයක් (සුළු නොකරන ලද) ලියන්න.




2. (a) HTML ලේඛනයක ඡේද උසුලනයක් (pharagraph tag) සහ කැටුම් උසුලනයක් (brake tag) සඳහා අභිරුක්කුවක් (browser) දක්වන ප්‍රතිචාර කුමක් ද?

(b) පහත දැක්වෙන HTML කේතය විදහා (render) විට, කුමක් සංදර්ශනය වනු ඇත් ද? එම සංදර්ශනයෙහි හිස් රේඛා (blank lines) ඇත්නම් ඒවා කික් ඉරි (.....) මගින් පැහැදිලිව දක්වන්න.

```
<p>Our evergreen school days<br/>
will not come back again</p>
<p>From the nursery to high school
we learnt the best</p>
```

(c) "Agri Sri Lanka" නමැති සමාගමකට පහත දී ඇති ආකාරයේ වෙබ් පිටුවක් අවශ්‍ය වේ.



ඉහත වෙබ් පිටුව නිර්මාණය කරගැනීම සඳහා HTML කේතයක් ලියන්න. අනුරූ ගොනුවෙහි (image file) නම "agriSL.jpg" ලෙස උපකල්පනය කරන්න. Jay Agro Technologies සහ Lanka Agri Systems Pvt Ltd යන සබැඳුම් (links) පිළිවෙලින් "http://www.jayagrotec.com" සහ "http://www.lkagrisys.com" යන අඩවිවලට සබැඳි විය යුතු ය.

3. (a) පරිගණකයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින යෙදුමක් (an application) ක්‍රියාත්මක වීමේදී 0100110100010111 අකෘත්තවික (virtual) මතක ලිපිනය හා සම්බන්ධ වෙයි.

- (i) මෙම පරිගණකයේ උපරිම ප්‍රවේග විය හැකි අකෘත්තවික මතක ලිපින අවකාශය, කිලෝබයිට්ස්වලින් ගණනය කරන්න.   
  $2^{16} = 65536 \text{ bits} \Rightarrow 65536/8 \text{ byte} = 8192 \text{ bytes} \Rightarrow \frac{8192}{1024} \text{ K}$
- (ii) ඉහත (i) හි මතක ලිපින අවකාශයෙහි පරාසය (ආරම්භක සහ අවසාන ලිපින) කුමක් ද?
- (iii) පිටුවක තරම (size) කිලෝබයිට් 4 ක් නම්, පිටු අංකය නිරූපණය කිරීම සඳහා බිටු කීයක් ප්‍රමාණවත් වේ ද? ඔබේ ආගණනය (computation) දක්වන්න.

(b) A සහ B යනු ජාල කොටස් දෙකකට සම්බන්ධිත පරිගණක දෙකක් යැයි උපකල්පනය කරන්න. මෙම පරිගණකවල 'ipconfig' ක්‍රියාත්මක කළ විට, පහත දක්වන තොරතුරු ලැබේ.


1. A පරිගණකයෙහි  
 IPv4 ලිපිනය ..... : 192.168.1.2  
 අනුජාල ආවරණය (Subnet mask) ..... : 255.255.255.0  
 පුරුදු / ස්වයං-පැවරු දෙරවුම (Default gateway) ..... : 192.168.1.254
2. B පරිගණකයෙහි  
 IPv4 ලිපිනය ..... : 192.168.2.3  
 අනුජාල ආවරණය ..... : 255.255.255.0  
 පුරුදු / ස්වයං-පැවරු දෙරවුම ..... : 192.168.2.254

A සහ B දෙකටම එකිනෙක සමඟ සන්නිවේදනය කළ හැකි වන පරිදි ඉහත ජාල කොටස් දෙක සඳහා ජාල රූප සටහනක් අඳින්න. රූප සටහනෙහි එක් එක් උපක්‍රමයෙහි (Device) IP ලිපින පැහැදිලිව දක්විය යුතු ය.

(c) ජාල ආරක්ෂණය ඇසුරෙන් පහත දක්වන පද්ධතිවල ප්‍රධාන කර්තව්‍යය කෙටියෙන් පැහැදිලි කරන්න.

- (i) ගිනිපවුරු (firewall)
- (ii) නියෝජිත සේවාදායක පරිගණකය (proxy server)
- (iii) හනි පොට්ස් (honey pots)

4. පහත දක්වන ER සටහන සලකා බලන්න.



- (a) ශිෂ්‍යයකු විසින් විෂයයකට ලබාගත් ලකුණු නිරූපණය කිරීමට උපලක්ෂණයක් (attribute) එකතුකිරීම සඳහා ඉහත ER සටහනෙහි වඩාත් අදාළ තුනාර්ථය (entity) හෝ සම්බන්ධතාව (relationship) දක්වන්න.
- (b) ඉහත ER සටහනෙහි ඇති සම්බන්ධතා ඒක-ඒක, ඒක-බහු, බහු-බහු ලෙස වර්ගීකරණය කරන්න. ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න.
- (c) ඉහත ER සටහන සම්බන්ධතා (relational) දත්ත සමුදායකට හැර වූ විට ලැබෙන වගු සහ ඒවායේ උපලක්ෂණ ලියා දක්වන්න.
- (d) ඉහත (c) හි යෝජනා කරන ලද ඕනෑම වගුවක් සඳහා ප්‍රාථමික යතුර (primary key) ලියා දක්වන්න.
- (e) ඉහත (c) හි යෝජනා කරන ලද වගු භාවිතකරමින් Subject ID හි අගය AL001 වන විෂයය සඳහා Student ID හි අගය ST001 වන ශිෂ්‍යයා ලැබූ ලකුණු ලබාගැනීම සඳහා SQL ප්‍රකාශයක් ලියන්න.

5. පහත දැක්වෙන *example.py* පයිතන් ක්‍රමලේඛය සලකා බලන්න.

```

datasummary = {}
datakeys = []
def readdata():
    global datakeys, datasummary
    f1 = open('input.txt','r')
    line = f1.readline()
    while (line):
        data = line.strip().split(",")
        for dataitem in data:
            if dataitem in datasummary:
                datasummary[dataitem] += 1
            else:
                datasummary[dataitem] = 1
                datakeys = datakeys + [dataitem]
        line = f1.readline()
    f1.close()

def processdata():
    global datakeys
    for i in range(len(datakeys) - 1):
        for j in range(i+1, len(datakeys)):
            if(datakeys[i] > datakeys[j]):
                datakeys[i], datakeys[j] = datakeys[j], datakeys[i]

def printdata():
    global datakeys, datasummary
    f2 = open('output.txt','w')
    for key in datakeys:
        f2.write('{}-{}\n'.format(key,datasummary[key]))
    f2.close()

readdata()
processdata()
printdata()

```

- (a) ඉහත ක්‍රමලේඛයෙහි *datasummary* සහ *datakeys* යන විචල්‍යවල දත්ත ප්‍රරූප (data types) මොනවා ද?
- (b) ඉහත ක්‍රමලේඛය ආරම්භයෙහි, එහි නම, සටහනක් (comment) ලෙස ඇතුළත්කිරීම සඳහා පයිතන් ප්‍රකාශයක් ලියන්න.
- (c) ඉහත ක්‍රමලේඛයෙහි *open('input.txt','r')* යන විධානය ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක් ද?
- (d) ඉහත ක්‍රමලේඛයෙහි *readdata()*, *printdata()* සහ *processdata()* යන එක් එක් කාර්යයෙහි (each of the functions) ප්‍රධාන කාර්යය විස්තර කරන්න.
- (e) *input.txt* ගොනුවෙහි අන්තර්ගතය පහත දී ඇති පරිදි වේ නම්, මෙම ක්‍රමලේඛය ක්‍රියාත්මක වීමෙන් පසු *output.txt* ගොනුවෙහි අන්තර්ගතය කුමක් වේ ද?  
 a,d,b,a,n  
 d,b,n,x,a

6. පාසලක ආදි ශිෂ්‍ය සංගමයට මුළු රට පුරාත් විදේශවලත් ආදි ශිෂ්‍යයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. පුස්තකාලයේ පොත් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ප්‍රධාන පෙළේ දේශීය පොත් සාප්පුවක සහයෝගය ඇතිව, ආදි සිසුන්ගේ සහ අනෙකුත් දූතපතියන්ගේ උපකාර ලබාගැනීමට ආදි ශිෂ්‍ය සංගමය තීරණය කළේය. මෙම කාර්යය සඳහා මාර්ගගත (online) ගෙවීම් පහසුකම් සහිත වෙබ් පාදක පද්ධතියක් සැකසීමට ආදි ශිෂ්‍ය සංගමය එකඟ විය. පුස්තකාලය සඳහා අවශ්‍ය පොත්වල නම් සහ මිල ගණන් වෙබ් අඩවියෙහි අඩංගු කරනු ඇත. වෙබ් අඩවියෙහි දැක්වෙන මෙම අවශ්‍ය පොත් තෝරාගෙන ගෙවීම් කිරීමට දූතපතියන්ට හැකි වේ. ගෙවීමක් කරනු ලැබූ විට, තෝරාගනු ලැබූ පොත් පාසල් පුස්තකාලයට ලබාදීම සඳහා මෙම තොරතුරු පොත් සාප්පුව වෙත යවනු ලැබේ.

- (a) පොත් එකතු කිරීම සඳහා වන සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා, යෝජිත මාර්ගගත ක්‍රමයෙහි වාසි දෙකක් දක්වන්න.
- (b) යෝජිත වෙබ් අඩවිය හරහා පොත් ඇනවුම් කිරීමේ අවාසියක් දක්වන්න.
- (c) ඉහත (b) හි දක්වන ලද අවාසිය ඉවත් කර ගැනීමට වෙබ් අඩවිය වැඩි දියුණු කළ හැක්කේ කෙසේදැයි පැහැදිලි කරන්න.